

**ශ්‍රී ලංකාවෙන් 40 දෙනෙකුගෙන් යුත් වෙළඳ දූත පිරිසක්  
ගරු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා**

**සමග ඊශ්‍රායලයේ සාර්ථක ව්‍යාපාරික සංචාරයක.....**

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රධාන ව්‍යාපාරිකයන් 40 දෙනෙකුගෙන් යුත් වෙළඳ දූත පිරිසක් පසුගිය ජුනි මස 25, 26 හා 27 යන දිනයන්හිදී ඊශ්‍රායලයේ වෙළඳ දූත මෙහෙවරක නිරත වූහ. එම දූත පිරිස ඊශ්‍රායලයේ ප්‍රධාන ව්‍යාපාරික සමාගමක් වන එල්.ආර්.සමාගම, ඊශ්‍රායලයේ- ආසියානු වාණිජ මණ්ඩලය ඇතුළු ඊශ්‍රායලී ව්‍යාපාරිකයන් සමග සංචාරක, තාක්ෂණික, ජල හා බලශක්ති, වෛද්‍ය, කෘෂිකාර්මික, දියරකිරි, මල්, දියමන්ති හා මැණික්, ආහරණ, රබර්, අධ්‍යාපන හා මිනිස්බල සැපයුම යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

මෙහිදී ගරු නියෝජ්‍ය ඇමතිතුමා ඊශ්‍රායලයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටසාහි හනේග්බ් මැනිතුමා සමග සාර්ථක ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.

මෙම වෙළඳ සංචාරය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ඊශ්‍රායලයේ එල්.ආර්. සමාගම හා ඊශ්‍රායල - ආසියානු වාණිජ මණ්ඩලයේ සංවිධානයෙන් සාර්ථකව පවත්වන ලද අතර මෙම සංචාරයේ සංවිධායක ගරු තානාපති සරත් විජේසිංහ මැනිතුමාගේ නිල නිවසේදී දූත පිරිසට හා ව්‍යාපාරික ප්‍රජාවට සම්භාෂනයක්ද පැවැත්විණි.

අති සාර්ථක මෙම සංචාරය පුරාම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ඊශ්‍රායල ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත් පර්යේෂණ මධ්‍යස්ථාන හා කම්හල් නැරඹීමට නිරීක්ෂණ වාරිකා සංවිධානය කර තිබුණි.

දින දෙකක ව්‍යාපාරික සමුළුව එල්.ආර්.සමාගම හා ඊශ්‍රායල - ආසියානු වාණිජ මණ්ඩලයේ සංවිධානයෙන් පැවැත්වුණු අතර ඊට සමගාමීව ඓතිහාසික, ආගමික හා තාක්ෂණික ආයතන නැරඹීමටද අවස්ථාවන් සලසා තිබුණි.

ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර මහතා, ශ්‍රී ලංකා මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හා ඊශ්‍රායලයේ ඉහල තලයේ තාක්ෂණික ව්‍යාපාරිකයන් මෙම වැඩමුළුවට නායකත්වය දීම විශේෂ සිද්ධියකි.

එමෙන්ම, පසුගිය වසරේදී 21 දෙනෙකුගෙන් සමන්විත ඊශ්‍රායලීය ව්‍යාපාරික දූත පිරිසක් හා පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට දූත පිරිසක් ශ්‍රී ලංකා තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී ව්‍යාපාරිකයන් 50 දෙනෙකුගෙන් යුත් වෙළඳ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.



ගරු තානාපති සරත් විජේසිංහ මැතිතුමා වැඩසටහන ආරම්භ කරමින්.....



ගරු තානාපති සරත් විජේසිංහ මැතිතුමා, නේපාල තානාපතිතුමා, හා L.R. සමාගමේ සභාපතිතුමා.....



පළමු දින L.R. සමාගම සංවිධානය කල රැස්වීමේ ක්‍රියාශීලීව සහභාගීවූ වෙළඳ දූත පිරිස.....

